

1.1 තත්වගණනය කළ මතය

සි/ස කළමනාකරණයේ කාර්යාලය සමාගමේ (“සමාගම”) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ලාභ හා අලාභ ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය හා සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂයපථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සමපත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| (අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 හි 32 ඡේදය අනුව ඉඩදෙනු ලබන අවස්ථාවන්හිදී හැර වත්කම් හා වගකීම් එකිනෙකට හිලවී නොකළ යුතු වුවත් 2020 මාර්තු 31 දිනට රු. 186,556 ක් වූ ලැබිය යුතු ශේෂ ගෙවිය යුතු ශේෂවලින් හිලවී කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. | ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත. | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01 හි 32 ඡේදය ප්‍රකාරව කටයුතු කළ යුතුය. |
| (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2 හි 9 ඡේදය ප්‍රකාරව තොග අගය කිරීමේදී පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයට අවසන් තොගය අගය කළ යුතු වුවත් ඒ අනුව කටයුතු නොකිරීම හේතුවෙන් අවසාන නිමිතේ තොගය රු.7,028,473 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි. එම නිසා සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි. | අවසන් තොගය ගිණුම්ගත කිරීමේදී විවක්ෂණශීලී පදනම භාවිතා කොට ඇති අතර ප්‍රමිතයට අනුව පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගයකට ගිණුම්ගත කළහොත් ප්‍රවර්තන වර්ෂයේ ශුද්ධ ලාභය රු. 7,028,473 කින් අඩු වුවත් 2020/2021 මූල්‍ය වර්ෂයේ ශුද්ධ ලාභය රු. 7.028,473 කින් ඉහළ යනු ලැබේ. ඒ අනුව සත්‍ය වශයෙන් අවසන් වටිනාකම අවසන් තොගය ලෙස ගිණුම් ගත කර ඇත. | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2 හි 9 ඡේදය ප්‍රකාරව තොග අගය කළ යුතුය. |
| (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 09 ප්‍රකාරව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී සමාලෝචිත වර්ෂයේ ගෙවන ලද ආදායම් බදු මුදල දැක්විය යුතු වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ රු.3,422,829 ක් වූ ආර්ථික සේවා ගාස්තු වටිනාකම දක්වා තිබුණි. | 2018/2019 වර්ෂයේදී සමාගම අලාභයක් වාර්තා කළ බැවින් 2019/2020 ආදායම් බදු නොගෙවූ අතර ගෙවන ලද ආර්ථික සේවා ගාස්තු මුදල, මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා ඇත. එම නිසා මෙය නිවැරදි වේ. | ප්‍රමිතයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ යුතුය. |

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 හි 34 ඡේදය ප්‍රකාරව එකතුව රු.2,550,000 ක් වූ කළමනාකරණයට හා දැරුණු කළමනාකරණයට පිහිටි ඉඩම් 1994 වර්ෂයේදී අත්පත් කරගැනීමෙන් පසුව ප්‍රකාශනය කර මූල්‍ය ප්‍රකාශනවලට ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 51 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම්වල ඵලදායී ජීව කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ක්ෂය කර අවසන් කර ඇති රු.238,933,334 ක් වූ පිරිසත හා උපකරණ, ලිඛිත හා සවිකිරීම්, කාර්යාල උපකරණ හා මෝටර් වාහන යනාදී වත්කම් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතියද එම ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 08 ප්‍රකාරව ප්‍රතිශෝධනය කර නිවැරදි ධාරණ අගය මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 හි 74 (ඒ) ඡේදය ප්‍රකාරව ඇප සුරැකුම් ලෙස තබන වත්කම් පිළිබඳ මූල්‍ය ප්‍රකාශනයන්හි හෙළිදරව් කළයුතු වුවත්, සමාගම 2016 වර්ෂයේදී රු.78,000,000 ක කාරක ප්‍රාග්ධන ණය ලබාගැනීමේ දී ඇපසුරැකුම් ලෙස තබන ලද කළමනාකරණයට හේතු කාරකව පිහිටි ඉඩම් පිළිබඳව හා බැංකු අයිරාව ලබාගැනීමේදී ඇප සුරැකුම් ලෙස තබන ලද රු.94,360,821 ක් වූ ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනයන්හි හෙළිදරව් කර නොතිබුණි.
- කළමනාකරණයට හා දැරුණු කළමනාකරණයට පිහිටි ඉඩම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් මෙතෙක් ලබාගෙන නොමැති අතර විගණන වාර්තාවෙන් පෙන්වාදී ඇති පරිදි තක්සේරු වාර්තා කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරනු ඇත.
- විගණනයේදී පෙන්වා දී ඇති පරිදි ආයතනය සතු නිෂ්චල හා වංචල වත්කම් තක්සේරු කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත. කළමනාකරණයට හතර සඳහා වන වත්කම් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා 02ක් ලබා දී ඇත. ප්‍රධාන කාර්යාලයේ වත්කම් තක්සේරු කිරීමට අදාළව තක්සේරු වාර්තා ලබා ගෙන ඉදිරි කටයුතු සඳහා සැලසුම් කර ඇත.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 16 හි 51 ඡේදය හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 08 ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 හි 74 ඡේදය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|---|
| (අ) සමාලෝචිත වර්ෂයේ ලද පොලී ආදායම රු.11,988,443 ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ආයෝජන ක්‍රියාකාරකම් යටතේ එය රු.14,724,355 ක් ලෙස දක්වා තිබුණි. තවද ජීව විද්‍යාත්මක වත්කම් අත්පත් කර ගැනීමේ වියදම රු.96,917 ක් අඩුවෙන් සටහන් කර තිබුණි. | සමාලෝචිත වර්ෂයේදී ජීව විද්‍යාත්මක අත්පත් කර ගැනීමේ වියදම රු. 1,918,407 කි. එහි ශුද්ධ වටිනාකම වන රු. 1,821,490 මුදල් ප්‍රවාහ ප්‍රකාශනයෙහි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ පෙන්වා ඇත. සමාලෝචිත වර්ෂයෙහි ලද පොලී ආදායම රු.11,988,443 කි. බී.සී.සී. ලංකා සාමාගමෙන් ලැබිය යුතු පොලිය රු. 2,735,912 ඇතුළුව මුළු පොලී ආදායම රු. 14,784,355 ක් ගිණුම් ගත කිරීම නිවැරදි වේ. | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 09 අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කළ යුතුය. |
| (ආ) 2014 වර්ෂයේදී රු.1,000,000 ට අපහරණය කරන ලද තේ වියලුම් යන්ත්‍රයෙහි පිරිවැය හා සමුච්චිත ක්ෂය සමාලෝචිත වර්ෂය අවසානය දක්වා ගිණුම්වලින් ඉවත්කර නොතිබුණි. | මෙම වියළුම් යන්ත්‍රයේ පිරිවැය සොයා ගැනීමට ප්‍රමාණවත් ලිපි ලේඛන නොමැති බැවින් එය ඉවත්කර නොමැති අතර වත්කම් ප්‍රත්‍යාගණනය මෙම වර්ෂයේදී සිදු කර අවසන් බැවින් මෙම වටිනාකම එමඟින් නිවැරදි කරනු ඇත. | අපහරණය කරනලද තේ වියලුම් යන්ත්‍රයෙහි පිරිවැය හා සමුච්චිත ක්ෂය ගිණුම්වලින් ඉවත්කළ යුතුය. |
| (ඇ) සමාගමට විරුද්ධව සේවකයකු විසින් පවරන ලද නඩුවෙහි තීන්දුව ප්‍රකාරව සමාගම රු.2,814,705 ක් ගෙවිය යුතු බවට නියම කර තිබුණි. ඒ සඳහා සමාගම අභියාචනයක් ඉදිරිපත් කර තීන්දුව ප්‍රකාරව ගෙවිය යුතු මුදල කොටපොල කම්කරු උසාවියේ තැන්පත් කර ලැබිය යුතු තැන්පතු වශයෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණද ඒ හේතුවෙන් ඇතිවිය හැකි වගකීම ගිණුම්වල හෙළිදරව් කර නොතිබුණි. | ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත. | සමාගමට විරුද්ධව පවරන ලද නඩුවෙහි තීන්දුව ප්‍රකාරව සමාගමට ඇතිවිය හැකි වගකීම ගිණුම්වල හෙළිදරව් කළ යුතුය. |
| (ඈ) සමාලෝචිත වර්ෂය අවසානයට නොවෙනස්ව පවතින එකතුව රු. 6,059,340 ක් වූ වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂයට අදාළව අඩමාන | ඉදිරි වර්ෂයේදී අඩමාණ ණය ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරනු ඇත. | නොවෙනස්ව පවතින වෙළඳ හා වෙනත් ලැබිය යුතු ශේෂ සඳහා අඩමාන ණය ප්‍රතිපාදනය කළයුතුය. |

ණය සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.

- (ඉ) ගිරාගම වතුයායෙන් සමාගමට ගෙවිය යුතු මුදලක් නොමැති බව ඉකුත් වර්ෂයේ හා සමාලෝචිත වර්ෂයේ ශේෂ සනාථන ලිපි අනුව දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ එම සමාගමෙන් රු. 1,046,771 ක් ලැබිය යුතු ලෙස දක්වා තිබුණි. මැණික්දිවෙල කර්මාන්තශාලාව වෙත සපයන ලද දළ සඳහා වැඩිපුර ගෙවන ලද අත්තිකාරම් මුදලකි. මෙය ඉදිරි වර්ෂයේදී අදාළ අනුමැතීන් සමඟ නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත. ගිරාගම වතුයායේ ශේෂ සනාථන ලිපි අනුව ලැබිය යුතු ශේෂ සැසඳීම් කර ගැලපීම් කළ යුතුය.
- (ඊ) වෙළඳ හා වෙනත් ලැබිය යුතු ණයගැති ශේෂයන් යටතේ දක්වා තිබුණු රු. 562,644 ක් වූ අවිනිශ්චිත ගිණුම් ශේෂය සමාලෝචිත වර්ෂය අවසානය දක්වා නිරවුල් කර නොතිබුණි. ඉදිරි වර්ෂයේදී ගිණුම් වලින් මෙම ශේෂයන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ. අවිනිශ්චිත ගිණුම් ශේෂය නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| (අ) 2003 වර්ෂයේදී BCC ලංකා සමාගමට රු.10,000,000 ක ණය මුදලක් සියයට 22 ක පොලී අනුපාතිකයක් මත වාරික 12 කින් අයකර ගැනීමේ පදනම මත ලබාදී තිබුණු නමුත් එක් වාරිකයක් හෝ අයකරගැනීමට නොහැකිවී තිබුණි.එමනිසා සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු ණය හා පොලී ශේෂය රු. 55,646,517 ක් විය. | 2003 වර්ෂයේදී බී සී සී ලංකා සමාගම වෙත ලබා දී ඇති ණය මුදල සහ ඊට අදාළ පොලිය වන රු.55,646,517 ක මුදල හැකි ඉක්මනින් ගෙවන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙතින් බී සී සී ලංකා සමාගම වෙත උපදෙස් ලබා දී ඇත. බී සී සී ලංකා සමාගම සතු අක්කර 06ක ඉඩම් ප්‍රමාණය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත අත්පත්කර දී ඇති බැවින් එහි වටිනාකම බී සී සී ලංකා සමාගම වෙත ලැබූ වහාම අප ආයතනය වෙත එම මුදල් පියවීමට ලිඛිතව පොරොන්දු වී ඇත. | ණයමුදල හා ඊට අදාළ පොලී මුදල කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. |
| (ආ) 2009 වර්ෂයේ සිට පුද්ගලික තේ තැරැවිකාර ආයතනයකින් සමාගමට ලැබිය යුතු රු. 798,461 ක් පැවති අතර එය අයකර ගැනීමට හෝ විධිමත් අනුමැතියකින් පොත්වලින් ලියාහැරීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම නොහැකි වී තිබුණි. | මෙම මුදල අයකර ගැනීම සඳහා එම සමාගම වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් යවන ලද ලිපි නැවත ආපසු අප වෙතම ලැබී ඇත. ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතීන් ලබා ගෙන ගිණුම් වලින් ඉවත් කිරීමට කටයුතු කෙරේ. | අදාළ මුදල අයකරගැනීමට හෝ විධිමත් අනුමැතියකින් පොත්වලින් ලියාහැරීමට කටයුතු කළ යුතුය. |

1.6.2 ගෙවිය යුතු ශේෂ

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>සමාගම කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවට 2014 වර්ෂයේදී රු. 23,414,257 කට මිලදී ගන්නා ලද ජල කාප උත්පාදන යන්ත්‍රය සඳහා සැපයුම් කොන්දේසි ප්‍රකාරව සැපයිය යුතු රේඛීයේටර් යන්ත්‍ර 02 ක් නොසැපයීම හේතුවෙන් රු.1,566,002 ක් නොගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණද එම ශේෂය ගෙවිය යුතු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.</p> | <p>ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත.</p> | <p>අදාළ පාර්ශවය සමඟ එකඟතාවයකට එළඹ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි තීරණය මත මූල්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය</p> |

1.7 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි යොමුව | අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|---|
| <p>(අ) අංක. පීර්ඩී/12 හා 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛයේ 9.14 ඡේදය</p> | <p>මානව සම්පත් කළමනාකරණය සඳහා නීති රීති සම්පාදනය කිරීමට අදාළ කාර්ය පටිපාටි අත්පොතක් සකස්කර භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු වුවද සමාගම විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි.</p> | <p>මානව සම්පත් කළමනාකරණය සඳහා නීති රීති සම්පාදනය කිරීම අදාළ කාර්ය පටිපාටි අත් පොතක් සකස් කිරීමට කටයුතු කරනු ඇත.</p> | <p>කාර්ය පටිපාටි අත් පොතක් සකස් කර අදාළ අනුමැතිය ලබාගත යුතුය.</p> |
| <p>(ආ) අංක. පීර්ඩී 03/2018 හා 2018 දෙසැම්බර් 07 දිනැති රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛය</p> | <p>2017 මූල්‍ය වර්ෂය තුළදී අලාභ තත්ත්වයක් වාර්තා කර ඇති හා එම අලාභදායී බව 2018 මූල්‍ය වර්ෂය තුළදී අඩුකර ගැනීමට අපොහොසත් වූ සමාගම් වල සේවය කරන සේවකයන් සඳහා එක් සේවකයකුට රු.3000 බැගින් ගෙවිය යුතු ප්‍රසාද දීමනා රු. 501,000 ක් වුවද අදාළ සීමාව ඉක්මවා රු.1,665,978 ක් ප්‍රසාද දීමනා ලෙස වැඩිපුර ගෙවා තිබුණි.</p> | <p>රාජ්‍ය ව්‍යාපාර ව්‍යුලේඛය අනුව ප්‍රසාද දීමනා ගෙවිය යුතු වුවද සේවක දිරිගැන්වීම් මත පදනම් වී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රසාද දීමනා ලෙස රු.2,166,978 ක් ගෙවා ඇත.</p> | <p>ප්‍රසාද දීමනා ගෙවීමේදී අදාළ ව්‍යුලේඛ ප්‍රතිපාදනවලට අනුකූල විය යුතුය.</p> |

1.8 මුදල් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>සමාගමේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2015/16 වර්ෂයේදී ස්ථාවර තැන්පතු ඇප ලෙස තබා ඇති පහසුකම් ලබාගෙන තිබූ අතර එම වර්ෂය අවසානයේ පැවති රු.63,067,584 ක් වූ අයිරා ශේෂය සමාලෝචිත වර්ෂය අවසාන වන විට රු.87,055,800 ක් දක්වා වර්ධනය වී තිබුණි. එමනිසා 2019/20 වර්ෂයේදී අයිරා පොලී රු.13,509,808 ක් ගෙවා තිබූ අතර ශුද්ධ මූල්‍ය ආදායම සෘණ ශේෂයක් ගැනීමට එය හේතුවී තිබුණි. එබැවින් සමාගමේ මූල්‍ය තත්ත්වය යහපත් අන්දමින් පවත්වා ගැනීමට කළමනාකාරිත්වය අපොහොසත් වී තිබුණි.</p> | <p>2015 වර්ෂයෙහි තේ ශක්ති ආයතනයට රු. මිලියන 50 ක් ලබා දීම සහ මැණික්දිවෙල තේ කර්මාන්තශාලාවේ කරන ලද ඉදිකිරීම් සඳහා රු. මිලියන 41 ක මුදලක්ද, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා රු. මිලියන 28 ක මුදලක්ද වැය වීමත් සමඟ බැංකු අයිරාව ක්‍රමයෙන් වැඩි වී ඇත. තවද ශක්‍යතාව අධ්‍යයනයකින් තොරව පවරා ගන්නා ලද මැණික්දිවෙල හා හිනිදුම හිල්ස් කර්මාන්තශාලාවලින් එකතු වන අලාභයද බැංකු අයිරාව වර්ධනය වීමට හේතු වී ඇත. මූල්‍ය තත්ත්වය යහපත් අන්දමින් පවත්වා ගැනීම සඳහා අඩු පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරික මූල්‍ය ධන ණය රු. මිලියන 50 ක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතී.</p> | <p>මූල්‍ය තත්ත්වය යහපත් අන්දමින් පවත්වා ගැනීමට කළමනාකාරිත්වය කටයුතු කළ යුතුය.</p> |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.48,196,916 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උනන්දුවය රු. 50,211,574ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.98,408,490 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට සමාලෝචිත වර්ෂයේ අවසාන නිමි තේ තොගය ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු. 62,034,269 කින් වැඩිවීම නිසා විකුණුම් පිරිවැය අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. තවද විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් සියයට 87.14 කින් අඩුවීමද ඊට බලපා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|---|
| <p>(අ) අංක. KTFL / 1419 /2019 හා 2019 මාර්තු 28 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව සමාගම යටතේ පවතින තේ කර්මාන්තශාලාවල නිෂ්පාදනයේ අඩුපාඩු හඳුනාගැනීම සහ දැනට ලාභ නොලබන තේ කර්මාන්තශාලා ලාභදායී තත්ත්වයකට පත් කිරීමට මෙහෙයුම් උපදේශකවරයෙකු වසරක් සඳහා බඳවා ගෙන තිබුණි. එසේ</p> | <p>අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය අනුව උපදේශකවරයෙකුගේ සේවය සමාගම විසින් ලබාගෙන ඇති අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා අදාළ ඉල්ලීම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. කෙසේ වුවද අනුමැතිය ලබා ගැනීමට පෙර</p> | <p>විශේෂිත කාර්යයන් සඳහා බඳවා ගන්නා නිලධාරීන්ගෙන් රැකියා පිරිවිතරයෙහි සඳහන් කාර්යයන් ඉටුකරවා ගැනීමට කටයුතු කළයුතුය.</p> |

වුවද රැකියා පිරිවිතරයෙහි සඳහන් තේ දළ ලබා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය, තේ වෙන්දේසිය හා දේශීය හා විදේශීය තේ අලෙවි කටයුතු යනාදී කාර්යයන්හි ප්‍රගතියක් පෙන්වා නොතිබුණු අතර මාස 8 කට පසු අදාළ උපදේශකවරයා සේවයෙන් ඉවත්ව යන අවස්ථාව වන විට ඔහු වෙනුවෙන් රු. 1,602,040ක් වැය කර තිබුණි.

උපදේශකවරයා ඉල්ලා අස්වූ බැවින් 2019 නොවැම්බර් සිට ඔහුගේ සේවය ලබා නොගන්නා ලදී.

(ආ) සමාගම 2015 වර්ෂයේදී තේ ශක්ති අරමුදලට වාර්ෂිකව සියයට 11 ක පොලී අනුපාතිකයක් මත රු.මිලියන 50 ක ණය මුදලක් ලබා දී තිබූ අතර රු.59,532,264 ක් වැයකර තේ ශක්ති අරමුදලට අයත් මැණික්දිවෙල ඉඩමේ ගොඩනැගිලි ඉදිකර තිබුණි. අංක 19/0743/117/024 හා 2019 මාර්තු 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීන්දුව ප්‍රකාරව ණය මුදල, අදාළ පොලිය හා සමාගම වැය කරන ලද සංවර්ධන වියදම් වෙනුවෙන් හිනිදුම හා මැණික්දිවෙල තේ කර්මාන්තශාලාවල අයිතිය නීත්‍යානුකූලව සමාගම වෙත පවරාගැනීමට අනුමැතිය ලබා දී තිබුණි. එසේ වුවද සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අයිතිය පවරාගෙන නොතිබුණු අතර වාර්ෂිකව රු.5,500,000 ක් බැගින් වූ ලැබිය යුතු පොලියද ගිණුම්ගත කර නොතිබුණි.

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව හිනිදුම හා මැණික්දිවෙල තේ කර්මාන්තශාලා පවරාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තේ කර්මාන්තශාලාවල අයිතිය සමාගමට පවරාගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>(අ) තේ මණ්ඩලයේ නිර්ණායක අනුව යෙදවූ අමු තේ දළ කිලෝ ග්‍රෑම් 100 කින් අවම වශයෙන් නිම් තේ කිලෝ ග්‍රෑම් 21.5 ක නිෂ්පාදන මට්ටමක් පවත්වාගත යුතු නමුත් සමාලෝචිත වර්ෂය තුළ සමාගමට අයත් තේ කම්හල් 04 හි නිෂ්පාදනය එම මට්ටමට ළඟා වී නොතිබීම හේතුවෙන් අමු තේ දළ මත රු.24,101,145 ක් අනාර්ථිකව වැය කර තිබුණි. එසේම සමාලෝචිත වර්ෂයේදී ගුණාත්මක බවින් ඉහළ අමු තේ දළ ලබාගැනීම සඳහා සුපිරි දළ සංකල්පය යටතේ රු.1,566,580 ක් වැයකර තිබුණද අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නොහැකිවී තිබුණි.</p> | <p>පහත සාධක නිසා වර්තමානය වන විටදී තේ කම්හලේ දළ ප්‍රතිශතය විශාල වශයෙන් පහත වැටී ඇත. කම්කරු හිඟය නිසා දින 07 කට වරක් දළ කැඩීමට කුඩා තේ වතු හිමියන් යොමු නොවීම, කම්කරු පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් තේ ක්ෂේත්‍රයන්හි නඩත්තු කටයුතු සඳහා යොමුවීම අවම මට්ටමක පැවතීම හා තේ ක්ෂේත්‍රයේ පවත්නා වගාවන් බොහොමයක් අවුරුදු 30 ඉක්මවීම නිසා දළ ගුණත්වය පහත මට්ටමක පැවතීමට සෘජු ලෙස බලපා ඇත. දළ ගුණත්වය පහත වැටීම නිසා කසල තේ</p> | <p>තේ මණ්ඩලයේ නිර්ණායකයන්ට අනුව නිෂ්පාදන මට්ටම පවත්වාගැනීමටත්, නිම් තේ අඩු වීමට බලපාන වෙනත් හේතු පවතීද යන්න පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කළ යුතුය.</p> |

ප්‍රතිශතයන් ඉහළ යාම කර්මාන්තයේ දක්නට ලැබෙන ප්‍රවණතාවයකි. මෙම නිසා සෘජුවම 21.5 ප්‍රතිශතයක් පවත්වාගෙන යාම අසීරු කාර්යක් වේ.

- (ආ) සමාගමට අයත් තේ කර්මාන්තශාලා සමාලෝචිත වර්ෂයේදී නිෂ්පාදන ධාරිතාවයට වඩා පහළ මට්ටමක ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වූ අතර හිනිදුම හා මැණික්දිවෙල කර්මාන්තශාලා පිළිවෙලින් සියයට 71 හා සියයට 72 ක උණ උපයෝජන මට්ටමක පැවතුණි. හිනිදුම හා දැරංගල තේ කර්මාන්තශාලා සඳහා තේ දළ සඳහා සැපයුම ඉහළ නංවා ගැනීමේ අරමුණින් සමාලෝචිත වර්ෂයේ දී දළ සැපයුම්කරුවන්ට අමු දළ සඳහා දිරිදීමනා ලෙස පිළිවෙලින් රු.1,531,453 ක් හා රු.1,543,417 ක් ගෙවා තිබුණද අපේක්ෂිත අරමුණ ඉටුවී නොතිබුණි.

2020 ජනවාරි සිට 2020 මාර්තු දක්වා කර්මාන්තශාලා පිහිටි ප්‍රදේශයෙහි ඉතා වියළි කාලගුණික තත්වයක් පැවතුන අතර, කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම් වල තේ ගස් වියළීම හේතුවෙන් ඔවුන් දළ කැඩීමද නතර කර තිබුණි. තවද ප්‍රදේශය තුළ තරඟකාරී පෞද්ගලික තේ කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් ඇති අතර විවිධ ක්‍රම මගින් කුඩා තේ වතු හිමියන්ට රු. 5 සිට රු. 15 දක්වා දිරි දීමනා ලබා දී එම කර්මාන්තශාලාවන් වෙත දළ ලබා ගැනීම සිදු කරයි. මෙවැනි තත්වයක් තුළ කර්මාන්තශාලාවට සැලකිය යුතු දළ ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම දිරි දීමනා ඉවහල් වී ඇත.

කර්මාන්තශාලාවන්හි පවත්නා නිෂ්පාදන ධාරිතාවය භාවිතයට ගැනීමට කටයුතු කළයුතුය.
- (ඇ) සමාගමට අයත් හිනිදුම හා දැරංගල තේ කර්මාන්තශාලා, දළ සැපයුම් කිරීමට පෙර දළ සැපයුම්කරුවන් සඳහා 2014 වර්ෂයේදී පිළිවෙලින් රු. 891,681 ක් හා රු. 220,464 ක් අත්තිකාරම් වශයෙන් ගෙවා තිබුණ ද සැපයුම්කරුවන් දළ සැපයුම් නොකිරීම හේතුවෙන් එම ශේෂයන් සමාලෝචිත වර්ෂය අවසානය දක්වා අයකර ගැනීමට නොහැකි වී තිබුණි.

නීතිඥයකු මාර්ගයෙන් අදාළ පුද්ගලයින් වෙත එන්තරවාසි යවා ඇති අතර ඉදිරියේදී එම මුදල් අයකර ගැනීමට කටයුතු කෙරේ.

අත්තිකාරම් වශයෙන් දළ සැපයුම්කරුවන්ට ගෙවන ලද මුදල් ප්‍රමාදයකින් තොරව අයකරගැනීමට කටයුතු කළ යුතුය.
- (ඈ) දේශීය අලෙවි ආදායම වර්ධනය කරගැනීමේ අරමුණින් 2019 අප්‍රේල් මාසය තුළ “නුවරඑළිය වසන්ත උදාන” සැණකෙළිය හා අනෙකුත් වෙළඳ ප්‍රදර්ශන වෙනුවෙන් රු.966,860 ක් වැය කර තිබුණි. එසේ වුවද ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ අලෙවි ආදායම රු.10,577,492 කින් අඩු වී තිබුණි. මෙවැනි වියදම් දැරීම අලෙවි මධ්‍යස්ථානයේ දේශීය තේ විකුණුම් ආදායම වර්ධනය වීමට හේතුවී නොතිබුණි.

තේ පැකට්ටුවල මිල 2019 අගෝස්තු මස සංශෝධනය කළ අතර එහිදී මිල ඉහළ යාමක් සමඟ අලෙවි ආදායම පහළ ගොස් ඇත. තවද 2020 ජූලි මස නැවත මිල සංශෝධන කර මිල පහත හෙලන ලදී.

ප්‍රවර්ධන වියදම් දැරීමේදී ඵලදායී ප්‍රවර්ධන උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කළ යුතුය.